

Elephas maximus sinhaleyus හස්ති පොසිල පිළිබඳ අධ්‍යායනයක්

(පැල්මුවල්ල කහවත්ක කට්ටවීමෙන් හමුවන පොසිල පිළිබඳ විශේෂ අවධානයෙන්)

ඒස්.ච්.ඩී.ඩී. දරුණිත

පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යායනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
kasundarshitha1@gmail.com

ප්‍රමුඛ පද: Pleistocene, Gem gravels, Rathnapura fauna, *Elephas maximus*, moulder

හැඳින්වීම

වාතුරුතික අවධිය ජේලයිස්ටෝසීන හා භොලෝසීන වගයෙන් ප්‍රධාන හු අවධින් දෙකකට බෙදේ. ඒ අතරින් ලොව අවසාන මැලැසියර අවධිය වන ජේලයිස්ටෝසීනය(Pleistocene) වසර මිලියන 1.8 දී පමණ ආරම්භව වසර 12000/10000 දී පමණ නිමාවට පත් විය. ජේලයිස්ටෝසීන පොසිල තැන්පතු පිළිබඳව ලොව විවිධ ප්‍රදේශයන්ගෙන් සාධක අනාවරණය වේ. ඉන්දිය මහද්වීපයේ තාර්මදා හා ශිවාලික් නදී ආක්‍රිතව හා ලංකාවේ රත්නපුර ප්‍රදේශ ආක්‍රිතව ජේලයිස්ටෝසීන පොසිල තැන්පතු ව්‍යාප්තව පවතී. පි. එ. පි. දැරණියගල, ශිරාන් දැරණියගල, කුලීම් මනමේන්දුආරවිවි යනාදින් රත්නපුර දියල්වෙන් හමුවන පොසිල පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත. රත්නපුර දියල්වෙන් හමුවන සත්ත්ව විශේෂ අතර හස්තින්, කශාක්වීන්, හිපපොට්ටෝස් ගවරුන්, සිංහයින්, ව්‍යාසුයින්, ද්‍රව්‍යම් බල්ලන් හා මුවන් අදි සත්ත්ව විශේෂයන්ගේ පොසිල හදුනාගෙන ඇත. පි එ පි දැරණියගල විසින් හමුවන දත්ත පොසිලයන්හි රුපීය ලක්ෂණ මත පදනම්ව *Palaeoloxodon namadicus sinhaleyus*, *Hypselephas hysundricus sinhaleyus*, සහ *Elephas maximus*

sindhaleyus වගයෙන් හස්ති විශේෂ ත්‍රිත්වයක් හදුනාගෙන ඇත. වර්තමාන ශ්‍රී ලංකාවේ පිටත් වන *Elephas maximus maximus* නම් හස්තියාගේ පුරුවන්යා ලෙස සැලකෙන *Elephas maximus sinhaleyus* නම් හස්ති විශේෂයට අයන් පොසිල සාධක අනෙක් හස්ති විශේෂයන්ට සාපේෂ්ඨව මෙම ප්‍රදේශය තුළින් පූහෙව හමුවේ. මේ අතරින් *E. m. sinhaleyus* හස්ති පොසිල පිළිබඳ අධ්‍යායනය කිරීම මෙම ගැවීගනයේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී අධ්‍යායන කෙෂ්තුය වගයෙන් කහවත්ක කට්ටවීමේ ප්‍රදේශයේ ව්‍යාප්තව පත්තින පතල් කිපයක් යොදා ගැනීණි.

ක්‍රමවේදය

මූලික දත්ත ලබා ගැනීම සඳහා පුස්තකාලය හාවිත කළ අතර කෙෂ්තු ගැවීගනය තුළින් දත්ත රස් කර ගැනීම සඳහා අධ්‍යායන ප්‍රදේශයේ මැණික් පතල් කර්මාන්තයේ යෙදී සිටින පිරිස දැනුවත් කිරීමන් එහිදී හමුවන දත්ත එක්සස් කිරීමන් එම දත්ත විශ්ලේෂණය සඳහා කොළඹ ජාතික ස්වාභාවිකවිද්‍යා කොළඹකාගාරයේ හා රත්නපුර ජාතික කොළඹකාගාරයේ තැන්පත් කර ඇති පොසිල අධ්‍යායනයන් පොසිලයන්හි මිනුම්

ලඛා ගැනීම සඳහා කැලීපරය ආදි උපකරණ භාවිතා කෙරිනි.

ප්‍රතිඵල හා සාකච්ඡාව


රත්නපුර දියජ්‍යෙන් හමුවන *P.n. sinhaleyus*, *H. h. sinhaleyus* සහ *E. m. sinhaleyus* හස්ති විශේෂයන් අප්‍රිකානු හස්ති විශේෂයන්ගෙන් වෙනස් වූ රුපීය ලක්ෂණ පෙන්වුම් කරයි. දන්ත පොසිලයන්හි රුපීය ලක්ෂණ අනුව පී. රී. පී. දැරණියගල හස්ති විශේෂයන් හදුනාගෙන ඇත.¹ එහිදී පොසිලයන්හි මුළු දිග, මුදුනේ පලල, රැලිවල ස්වභාවය, රැලිවල උස, පලල, හැඩය, දත් අතර පරතරය ආදි ලක්ෂණ (වග අංක 01) කෙරෙහි අවධානය යොමුකර ඇත.

ගවේශණ ප්‍රදේශයෙන් හදුනාගත් දන්ත පොසිලය කොළඹ ජාතික කොතුකාගාරයේ හා රත්නපුර ජාතික කොතුකාගාරයේ F 33, F 175 යටතේ තැන්පත් කර ඇති දන්ත පොසිල නිදර්ශක සමග රුපීය ලක්ෂණ සංසන්දනය තුළින් මෙම දන්ත පොසිලය ශ්‍රී ලංකා අලියාගේ පුරුවන්යා ලෙස සැලකෙන *E. m. sinhaleyus* නම් හස්ති විශේෂයට අනන්‍ය ලක්ෂණ පෙන්වුම් කරන බව හදුනාගත හැක (වග අංක 02).

P. n. sinhaleyus දත් රැලි වල මධ්‍ය කොටස පලල් වන අතර දෙපසින් පලල අඩු වේ. *Namadicus* ව සාපේෂුව *E. m. sinhaleyus* දත් රැලි හැඩය දිගට හා පලල අඩු වේ. මැද කොටස සහ දෙපස පලල සම රුපී ලක්ෂණ පෙන්වුම් කරයි. එමෙන්ම දන්තිමය රැලි අතර පරතරය *Namadicus* හා *Hysudricus* ව සාපේෂුව වෙනස් ලක්ෂණ පෙන්වුම් කෙරේ.

එ අනුව මෙම පොසිලය *E. m. sinhaleyus* හස්ති විශේෂයට අයත් වන බවට හදුනාගත හැක. 19 වන සියවසේ මූල් කාලයට සාපේෂුව මෙම කාල සිමාව තුළ සිදු කෙරෙන මැණික් පතල් කරමාන්තය හේතුවෙන් පොසිල සහිත මෙම දියජ්‍ය තැන්පතුව විනාශයට පත් වෙමින් පවතී. පතල් කරමාන්තයේ යේදී සිටින පිරිස වෙත මෙම පොසිල පිළිබඳව නිසි අවබෝධයක් නොමැති විම, හමුවන පොසිල මත්‍යිටට ගැනීම

සඳහා අවශ්‍යය කුමවේද මවුන් නොදැන සිටිමත් ආදිය හේතුවෙන් මෙම වටිනා සම්පත් විනාශයට පත් වෙමින් පවතී. එබැවින් මේ සඳහා පතල් කරමාන්තයේ යේදී සිටින පිරිස දැනුවත් කිරීම, හමුවන පොසිල සඳහා යම් මුදලක් ලබා දීම පතල් හිමියන් දැනුවත් කිරීම වැනි වැඩසටහන් දියත් කිරීම සුදුසු වේ. එමගින් මෙම පොසිල සාධක අනාගත පරයේෂකයින් සඳහා රැක ගැනීමට හැකිවනු ඇත.



ජායාරුප

ආක්‍රිත ග්‍රන්ථ

Deraniyagala, P.E.P. 1934. *Elephas maximus*, *The Elephant of ceylon*, pt.2. *spolia zeylanica*, Bullelion of the national museums of sri lanka, Colombo.

Deraniyagala, P.E.P. 1955. *Some Extinct Elephants, Their Relatives and the Two Living Species*.

¹ වග සටහන අංක 01

Ceylon National Museum
Administration, Colombo.

National Museum Publication,
Colombo

Deraniyagala, P.E.P. 1958. *The
Pliocene of Ceylon.* Ceylon

Registered Number	Total length	Crown width	Number of folds	Height of folds	Folds in 10 cm	Folds in width	Thickness of enamel fold	Thickness of dentine layer	Specimen
F. 202	292+ mm	71mm	17+	120	6½	4	13mm	7mm	
F. 33	145+ mm	66mm	11+	142	6	3½	11mm	5mm	Metatype of <i>Elephas maximus sinhaleyus</i>
F. 34	165+ mm	72mm	9+	123	4½	3½	12mm	11mm	Paratype of <i>palaeoloxodon namadicus sinhaleyus</i>
F. 133	175+ mm	75mm	13+	190	6½	5½	10mm	4mm	
F. 148A	80+mm	79mm	4+	140	—	3½	14mm	11mm	Paratype of <i>Hypselephas hysundricus sinhaleyus</i>
F. 189	95+mm	50mm	10+	50	9½	4½	7mm	4mm	
F. 104	165+ mm	73mm	11+	135	5½	3½	14mm	6mm	Paratype of <i>palaeoloxodon namadicus sinhaleyus</i>
F. 175	197+ mm	91mm	14+	192	5½	5	12mm	6mm	<i>Elephas maximus sinhaleyus</i>

වග අංක 01
(දැරණියෙගල, 1934 ,පා: 43)

	Total length	Crown width	Number of folds	Height of folds	Folds in 10 cm	Folds in width	Thickness of enamel fold	Thickness of dentine layer	Specimen
කට්ටංගය න් හමු වූ දන්තිමය පොසිලය	53.26mm	67mm	4+	137	3½	5½mm	10mm	5mm	

වග අංක 02